

පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාව
මහනුවර දිස්ත්‍රික්කය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම.

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2016 මාර්තු 23 දින ද, ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2015 මාර්තු 31 දින ද විගණනයට ඉදිරිපත් කර තිබුණි. සමාලෝචිත වර්ෂයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව 2016 ජූනි 20 දින සභාවේ ලේකම්වරයාට යවා ඇත.

1.2 තත්වගණනය කළ මතය.

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.3.1 ලැබිය යුතු ගිණුම්

2015 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ප්‍රාග්ධන ආධාර ගිණුමේ රු.12,944,100ක වටිනාකමින් අවුරුදු 01 ක කාලයක් ඉක්මවා තිබූ ශේෂවල වටිනාකම රු.11,615,714ක් වී තිබුණි.

1.3.2 ගෙවිය යුතු ගිණුම්

2015 දෙසැම්බර් 31 දිනට අවුරුදු 01ක කාලයක් ඉක්මවා තිබූ කර්මාන්ත ණයහිමි ශේෂයේ වටිනාකම රු.12,196,364ක් වී තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම් රු.12,431,506ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.4,554,431ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයේ රු.7,877,075ක වැඩිවීමක් විය. එම වැඩිවීම සඳහා ආදායම් විෂයයන් 05ක සියයට 13 සිට සියයට 250 දක්වා වැඩිවීම් සහ වියදම් විෂයයන් 02ක සියයට 21 සිට සියයට 63 දක්වා අඩුවීම් මූලික වශයෙන් හේතුවී තිබුණි.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ආදායම් රැස් කිරීමේ කාර්ය සාධනය

ලේකම්වරයා විසින් සමාලෝචිත වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, තථ්‍ය ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

| ආදායම් විෂය | 2015.01.01 | 2015.12.31 | 2015 වර්ෂයේ | වර්ෂයේ | 2015.12.31 |
|-------------|------------|----------------------|---------------|-----------------------|----------------|
| | දිනට හිඟය | දිනට හිඟයෙන් අයකිරීම | යේ බිල්කිරීම් | බිල්කිරීම්වලින් අයවීම | දිනට මුළු හිඟය |
| | රු. | රු. | රු. | රු. | රු. |
| වරිපනම් | 266,254 | 1,504 | 575,507 | 383,195 | 457,062 |
| බදු කුලී | 15,831 | 12,186 | 179,053 | 121,526 | 61,172 |
| වෙනත් | 2,214,217 | 737,479 | 3,791,812 | 2,421,232 | 2,847,318 |
| එකතුව | | | | | 3,365,552 |

සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට රු.3,365,552 ක මුළු ආදායම් ශේෂයක් හිඟ හිට පැවතුණි.

2.2.2 වරිපනම් බදු

වර්ෂයේ ආරම්භයේ පැවති හිඟයෙන් අයවීම් 0.5%ක් වැනි දුර්වල මට්ටමක පැවති අතර වර්ෂයේ බිල්කිරීම්වලින් අයවීම් 66%ක් විය. හිඟ වරිපනම් බදු අයකරගැනීම 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති 33 ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

2.2.3 බදුකුලී

වර්ෂයේ බිල් කිරීම්වලින් 67%ක් පමණක් අයකරගෙන තිබූ අතර හිඟ කුලී අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

2.2.4 උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් 2015 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.500,000ක් හා මුද්දර ගාස්තු රු.10,380,386ක් විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

- (අ) ස්ථානමාරුවී ගිය නිලධාරීන්ගෙන් රු.32,227 ක ණය ශේෂයක් 2015 වර්ෂය පුරාවටම අයනොවී පැවතුණි.
- (ආ) රු.16,028,188ක් වූ ඉඩම් හා ගොඩනැගිලිවල අයිතිය ඔප්පු, පැවරුම් නියෝග සහ පිඹුරුපත් මගින් සනාථ කරගෙන නොතිබුණි.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා.

- (අ) සභාවේ පසුගිය වර්ෂයේ ප්‍රාග්ධන වියදම රු.89,962,279ක් වූ අතර එය සමාලෝචිත වර්ෂයේ රු.7,488,976ක් විය. ඒ අනුව සංවර්ධන කටයුතු වෙනුවෙන් සිදුකළ වියදම පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 1090ක අඩුවීමක් විය.
- (ආ) 2006 වර්ෂයේ සිට 2008 වර්ෂය දක්වා කාලය තුළ අනුමත කළ ගොඩනැගිලි අයදුම්පත් 458ක් නියමිත ලෙස ඉදිකිරීම් සිදුකර ඇත්ද යන්න පරීක්ෂාකර බලා අනුකූලතා සහතික නිකුත් කිරීමට කටයුතු කර නොතිබුණි.

3.3 ව්‍යාපෘති ප්‍රමාද කිරීම

රු.1,470,000ක ඇස්තමේන්තුවක් යටතේ බලංතොට උතුර ප්‍රජා ශාලාවේ ඉදිකිරීම් වැඩ කොටස් 50% පමණ අවසන්ව තිබුණද, මාර්ග සංවර්ධන අධිකාරියේ විරෝධය හේතුවෙන් ඉදිකිරීම් නවතා තිබුණි.

4. යහපාලනය හා ගිණුම් කටයුතුභාවය.

4.1 අයවැය පාලනය

පහත සඳහන් කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය සඳහා පිළියෙල කර තිබුණු අයවැය ලේඛනයට අනුව ඇස්තමේන්තුගත ආදායම් හා වියදම්, තත්‍ය ආදායම් හා වියදම් සමඟ සැසැදීමේදී ආදායම් විෂයයන් 05ක සියයට 11 සිට සියයට 295 ක් දක්වාද වියදම් විෂයයන් 06ක සියයට 50 සිට සියයට 88 දක්වාද විචලනයන් නිරීක්ෂණය වූ බැවින් අයවැය ලේඛනය ඵලදායී පාලන කාරකයක් වශයෙන් යොදාගෙන නොතිබුණි.
- (ආ) ආදායම් ශීර්ෂ 04කට අයත් උප විෂයයන් 06ක් වෙනුවෙන් අයවැයගත රු.2,492,006ක ආදායම් අවලින් කිසිදු මුදලක් උපයාගැනීමට සමත්වී නොතිබූ අතර, ආදායම් ශීර්ෂ 03කට අයත් උප විෂයයන් 04ක් වෙනුවෙන් අයවැයගත රු.14,980,060 ක් වූ ආදායම්වලින් අයවීමේ ප්‍රතිශතය 50% ටත් වඩා අඩු මට්ටමක පැවතුණි.

4.2 වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම

රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4:2 අනු ඡේදය ප්‍රකාරව වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්මක් සකස්කර නොතිබුණි.

4.3 අභ්‍යන්තර විගණනය

ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රෙගුලාසි 134 (3) ප්‍රකාරව අභ්‍යන්තර විගණන වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත්කර නොතිබුණි.

4.4 වත්කම් කළමනාකරණය

නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් හදිසි ආපදාවන්හිදී ප්‍රයෝජනයට ගැනීම සඳහා 2012 වර්ෂයේදී ලබාදී තිබූ කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය තෙකලා විදුලි බලයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් නොතිබීම හේතුවෙන් ස්වභාවික ආපදාවන්ට නිරාවරණය වෙමින් නිෂ්කාර්යයව පැවතුණි.

5. පද්ධති හා පාලන

පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලැබේ.

- (අ) අයවැය පාලනය
- (ආ) ආදායම් පරිපාලනය
- (ඇ) වත්කම් කළමනාකරණය
- (ඈ) ව්‍යාපෘති කළමනාකරණය